



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்

Department of Samurdhi Development



ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
ஆரம்ப கைத்தொழில் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
MINISTRY OF PRIMARY INDUSTRIES AND SOCIAL EMPOWERMENT

මගේ අංකය DSD/HO/05/MF/01/වක්‍රලේඛ
எனது

ඔබේ අංකය
இல உமது இல
Your No

දිනය 2019.04.17
திகதி
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :- 2019/04

සියළුම සමෘද්ධි බැංකු/ බැංකු සමිති කළමනාකරුවන් වෙත,

ආදායම් උත්පාදන ව්‍යාපෘති 50,000 වැඩසටහන යටතේ සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් බල ගැන්වීමට “සමෘද්ධි ධනාභිමානි” ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීම

1 හැඳින්වීම (Introduction)

සමෘද්ධි බැංකු වැඩසටහනේ මෙන්ම, රටෙහි සමස්ථ අරමුණ තුළ වැදගත් ක්‍රමෝපායක අංශයක් ලෙස, ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායක අංශය හඳුනාගෙන ඇත. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා උත්පාදනය, දිළිඳුකම අවම කිරීම, දේශීය සම්පත් පාරිභෝජනය මෙන්ම විදේශ විනිමය රැස් කිරීම හා සමෘද්ධි බැංකු ජාලයේ තීරසාර භාවය ඇති කිරීමට මෙම අංශය සෘජුවම හේතුවන බව කිව හැක.

මෙම සුවිශේෂ තත්ත්වය මැනවින් අවබෝධ කරගත්, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මාර්ගෝපදේශකත්වය මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් ආර්ථික අතින් ශක්තිමත් කිරීමට පහත ක්ෂේත්‍රයන් ගෙන්, ආදායම් උත්පාදන 50,000 ක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.

- කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත අගයදාම කර්මාන්ත
- සත්ත්ව පාලනය හා අගය එකතු කිරීමේ ව්‍යාපෘති
- ධීවර කටයුතු හා ඒ සම්බන්ධිත නිෂ්පාදන
- සුළු කර්මාන්ත
- වෘත්තීය පුහුණු සහ නව නිපැයුම් ආශ්‍රිත නිෂ්පාදන
- අපනයන අභිමුඛ නිපැයුම් ක්ෂේත්‍රය
- ආනයන භාණ්ඩ සඳහා ආදේශක නිෂ්පාදන
- අලෙවි හා සේවා ක්ෂේත්‍රය

1 වන අදියර, 4 වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල. /1st කட்டම, 4 වන මාල, සෙත්තිරිපාය පத்தරාමුල්ල /1st Step, 4 th floor, Sethsiripaya Battaramul

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
011-2871672/2872202
011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (පාලන හා ආයතන)
பிரதான கணக்காளர்
Director (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887722

මෙම ක්ෂේත්‍රය තුළ දැනටමත් නිරත වී සිටින හා අලුතින් ව්‍යාපෘති ආරම්භ කරන, අපගේ ඉලක්කගත පිරිසගේ මූල්‍ය සම්පත් ඇතුළු තාක්ෂණික ව්‍යවසායකත්ව දැනුමෙන් උදව් කිරීමට සමෘද්ධි බැංකු ජාලය පෙරමුණ ගෙන ඇත.

ආදායම් උත්පාදන ව්‍යාපෘති 50,000 සඳහා සමෘද්ධි බැංකු මගින් ණය පහසුකම් ලබාදීමට සඳහා “සමෘද්ධි ධනානිමානී” ණය වැඩසටහන හඳුන්වාදෙන අතර, මෙම උපදෙස් පරිදි ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

2 අභිමාර්ථයන් (Goals)

- I. සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්, විශේෂිත ආදායම් උත්පාදන ව්‍යාපෘති 50,000 හරහා ආර්ථික වශයෙන් බල ගන්වා මාසික ආදායම රු. 30,000/- දක්වා ඉහළ නැංවීම.
- II. වසර 03 ක් ඇතුළත රු. බිලියන 180 ක් ජාතික ආදායමට එකතු කිරීම.
- III. ඉලක්ක ගත ප්‍රජාව ස්ව ශක්තියෙන් නගා සිටුවා, යැපුම් මානසිකත්වයෙන් මුදවා ගැනීම.

3 අරමුණුවල ස්වාභාවය (Nature of Objects)

1. අනාගත ව්‍යාපාරික සැලසුම් ඇති සමෘද්ධිලාභී/ අඩු ආදායම්ලාභී ව්‍යවසායකයින්ගේ මූල්‍ය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම.
2. අගයදාම (Value Chain) ක්‍රියාවලිය හරහා ප්‍රාථමික නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් ලබාගැනීමට ව්‍යවසායකයින් දිරි ගැන්වීම.
3. ඉහළ විභවයක් සහිත, ස්ථිරසාර හා ඵලදායක ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම.
4. රැකියා උත්පාදනය සඳහා පහසුකම් ඇති කිරීම.
5. නාගරික හා ග්‍රාමීය ආදායම් අසමතුලිතතාවය අඩු කිරීමත්, දිළිඳුකම අවම කිරීමේ ක්‍රමෝපායක් ලෙස, ආයෝජනයන් පුළුල් කිරීමට පරිසරය සකස් කිරීම.
6. ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙළඳපල පුළුල් කර, අපනයන අභිමුඛ/ ආනයන ආදේශක වූ හාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් ලෙස පත් කිරීමට ඉඩ ප්‍රස්ථා ඇති කිරීම.

4 ආදායම් උත්පාදන ව්‍යාපෘති 50,000 වැඩසටහනෙහි ඉදිරි ඉලක්ක

වර්ෂය	ව්‍යාපෘතිකරුවන් සංඛ්‍යාව
2019	200,000
2020	200,000
2021	100,000

5 සුදුසුකම් ලබන ව්‍යවසායකයින් (Qualified entrepreneurs)

- i. සමෘද්ධි බැංකු සාමාජිකත්වය තිබීම. (අඩු ආදායම්ලාභීන් ඇතුළු සහනාධාරලාභීන්)
- ii. සමෘද්ධි බැංකු ණය සංස්කෘතික අනුව ණය ලබාගෙන ගිවිසුම්ගතව ගෙවා තිබීම.
- iii. සමෘද්ධි බැංකු/ බැංකු සමිති ණය මුදල් පැහැර හැර තිබීම හෝ පැහැර හැරි ණය මුදලක ඇපකරුවෙකු නොවීමට අමතරව. වෙනත් බැංකු/ මූල්‍ය ආයතන වලින් ණය ගෙන, ණය පැහැර හැර නොතිබීම.

- iv. මනා ශාරීරික සෞඛ්‍යයක් හෙබි අවුරුදු 60 නොඉක්මවීම. අවුරුදු 60 ඉක්ම වූ ව්‍යවසායකයකු ණය ඉල්ලුම් කරන විට ව්‍යාපෘතියකට සෘජුවම සම්බන්ධිත අවුරුදු 60 නොඉක්ම වූ කාලක්‍රයා /දරුවෙකු බද්ධ ණයකරු ලෙස සම්බන්ධ කර ණය ලබාදිය හැක. (පළමු ණයකරුට ක්‍රියාකාරීව බද්ධ විය නොහැකි වූ විටත්, බද්ධ ණයකරු ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙනයාමට මෙන්ම ණය මුදල ආපසු ගෙවීමට බැඳේ.)
- v. රු. 100,000/- ඉක්මවූ ණය මුදලක් ඉල්ලුම් කිරීමේදී, රු. 100,000/- ක ආදායම් උත්පාදන ණය මුදලක් ලබාගැනීමේ දී සම්පූර්ණ කළ යුතු කොටස් හා කණ්ඩායම් ගිණුමේ තැන්පතු ශේෂයක් පවත්වාගෙන යන ව්‍යවසායක වීම.
- vi. ණය යෝජනා ක්‍රමයට අදාලව බැංකු විසින් ඉල්ලා සිටින, ඇප සුරැකුම් හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ කරන ඉල්ලුම්කරුවෙකුවීම.

6. උපරිම ණය මුදල (Maximum Loan Amount)

- a. උපරිම මුදල රු. 500,000/- කි.
- b. තෝරාගත් ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදලින්, ණයකරුගේ වත්කම් හා මුදල් දායකත්වය ඉවත් කර, ඉතිරිය සඳහා සමාද්ධි බැංකු ණය ලබාදිය යුතුය. (උපරිම ණය මුදල හා ණය කොන්දේසි නොඉක්මවන පරිදි)

7 ණය ලබාදෙන කාරණාවන්. (ණය ලබාගත හැකි ව්‍යාපෘතින්)

- i. කෘෂිකාර්මික හා කෘෂි නිෂ්පාදන අගයදාම නිෂ්පාදන ව්‍යාපෘති.
- ii. කර්මාන්ත අභිමුඛ නිෂ්පාදන.
- iii. සත්ත්ව පාලන හා අගයදාම ව්‍යාපෘති.
- iv. ධීවර හා ධීවර නිෂ්පාදන අගයදාම ව්‍යාපෘති.
- v. වෘත්තීය පුහුණු සහ නව නිපැයුම් ආශ්‍රිත කර්මාන්ත.
- vi. අපනයන අභිමුඛ නිෂ්පාදන ව්‍යාපෘති.
- vii. ආනයන ආදේශක හාණ්ඩුවලට අදාල ව්‍යාපෘතින්.
- viii. අලෙවි හා සේවා සපයන ව්‍යාපෘතින්.

වාර්ෂික පොලි අනුපාතය ආපසු ගෙවීමේ කාලය (Annual Interest Rate & Recovery Period)

අ.අ.	විස්තරය	උපරිම වාර්ෂික පොලි අනුපාතය (සමතලා ක්‍රමයට)	ආපසු ගෙවීම් උපරිම කාලය මාස	සහන කාලය
1	කෘෂිකාර්මික හා කෘෂි නිෂ්පාදන අගයදාම ව්‍යාපෘතින්	8%	60	වසර 2
2	කර්මාන්ත අභිමුඛ නිෂ්පාදන	8%	60	මාස 04
3	සත්ත්ව පාලන හා අගයදාම ව්‍යාපෘති	8%	60	මාස 06
4	ධීවර කටයුතු හා ධීවර නිෂ්පාදන සඳහා වූ අගයදාම	8%	60	මාස 04
5	වෘත්තීය පුහුණු සහ නව නිපැයුම් ආශ්‍රිත කාර්යය	8%	60	මාස 04
6	අපනයන අභිමුඛ නිෂ්පාදන ව්‍යාපෘති	8%	60	මාස 04
7	ආනයන ආදේශක නිෂ්පාදනවලට අදාල ව්‍යාපෘති	8%	60	මාස 04
8	අලෙවි හා සේවා සපයන ව්‍යාපෘතින්	8%	60	මාස 04

- 8.2 ණය මුදල ගෙවීමට සහන කාලයක් ලබාගන්නා විටක සහන කාලය තුළ මාසික පොලි මුදල ගෙවිය යුතුය.
- 8.3 වී ඇතුළු කන්න බෝග/ පලතුරු/ සුළු අපනයන බෝග ඇතුළු වගාවන් වලට ණය ආපසු ගෙවීම, ආරම්භ කිරීමට සහන කාලය නිර්ණය කිරීමට, ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශක/ සුළු අපනයන ප්‍රවර්ධන නිලධාරීන්ගේ සහය ලබාගත යුතුය. ඒ සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවාවන් ලබාගත යුතුය.

- 8.4 සත්ත්ව පාලන/ ධීවර ව්‍යාපෘති සඳහා සහන කාලය තීරණය කිරීමේදී අදාළ කාර්ය සඳහා සේවා සපයන රාජ්‍ය ආයතන හා නිලධාරීන්ගේ සහය ලබාගත යුතුය.
- 8.5 මාසික ණය වාරිකය හා පොලී මුදල ගණනය, සහන අරුණ ණය යෝජනා ක්‍රමය සඳහා ලබාදුන් උපදෙස් පරිදි සකස් කර ගත යුතුය.

9 ඇප සුරැකුම් හා නෛතික ලියවිලි සැකසීම (Security & Legal document Preparation)

9.1 ඇප සුරැකුම

- කුඩා කණ්ඩායම් ඇපය (රු. 250,000 දක්වා)
 - වංචල/ නිශ්චල දේපල (රු. 250001 සිට 500000 දක්වා)
 - රාජ්‍ය සේවක(රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නිරත) පුද්ගල ඇප දෙකක් (රු. 250001 සිට 500000 දක්වා)
- 9.2 රු.100,001/- සිට 250,000/- දක්වා කණ්ඩායම් ඇපය වෙනුවට වංචල/නිශ්චල හෝ රාජ්‍ය සේවක ඇපද ලබාගත හැක.
 - 9.3 ණය මුදල අනුව, ඉහත එක් සුරැකුමක් ලබාගැනීමට කටයුතු කළ යුතුය. නිශ්චල දේපල ලබාගැනීමේදී, ණයකරුට තනි අයිතිය තිබිය යුතු අතර, නොබෙදු හෝ හවුල් දේපල ඇපයට ලබාගැනීමට නොහැක.
 - 9.4 සුරැකුමට තබන දේපලවල නිරවුල් අයිතිය, කාලත්‍රයාට ඇති විටක, ව්‍යාපෘතියේ හවුල්කරුවෙකු ලෙස කාලත්‍රයා ඇතුළත් කර ගැනීමට පමණක් ඉඩදෙනු ලැබේ.
 - 9.5 පුද්ගල ඇප ලබාගැනීමේදී, ඇපකරුගේ මාසික ශුද්ධ වැටුප හා විශ්‍රාම යෑමට ඇති කාලය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නීති රීති අනුව ගලපා ගත යුතු අතර, ණයකරු ණය මුදල නොගෙවන විටක, ඇපකරුවන් ගෙන් අයකර ගැනීමට අවශ්‍ය ලේඛණ, අදාළ ආයතනවලට යොමු කිරීම හා සුරක්ෂිතව ගොනු කර තබා ගැනීමට කටයුතු කළ යුතුය.
 - 9.6 ඉඩම් ගොඩනැගිලි සුරැකුම් ගැනීමට පෙර, පළාත් පලාත ආයතන වලින් ලබාගත යුතු ලියවිලි හා ඉඩම් හි නෛතික තත්ත්වය පැහැදිලි කරන ලියවිලි, ණයකරු ඉදිරිපත් කළ යුතුය.
 - 9.7 පිළිගත් නීතිඥවරයෙකු හරහා නිසි පරිදි ලියවිලි පරීක්ෂා කර, උගස්කරය සමෘද්ධි බැංකුව නමින් ලබාගත යුතුය.
 - 9.8 ඇප සුරැකුම් ඇතුළු අනිකුත් ලියවිලි ඉදිරිපත් කිරීම හා ඒ සම්බන්ධ දැරීමට සිදුවන වියදම් ණයකරු විසින් දැරිය යුතුය.
 - 9.9 මිලදී ගන්නා නව වාහනය ඇප සුරැකුමක් ලෙස තබා ගන්නා විටක, බැංකුව නමින් පරම අයිතිය ලබාගත යුතුය.
 - 9.10 වාහනවලට අදාළ රක්ෂණ සහතික, ආදායම් බලපත්‍ර ණයකරු විසින් නිසි පරිදි ලබාගැනීම කළ යුතුය. අදාළ කාර්යයන් සිදුවන බවට බැංකුව සොයා බැලීම කළ යුතුය.

10 ණය සංරක්ෂණ/ සමුහ සංරක්ෂණ වැඩසටහනට දායකවීම.

- 10.1 ණය සංරක්ෂණ වැඩසටහන හි දායක මුදල්, දැනට දී ඇති මෙහෙයුම් උපදෙස් පරිදි සිදුවිය යුතුය.
- 10.2 ණය සංරක්ෂණ වැඩසටහන සුපුරුදු පරිදි බැංකු සමිතියේ පවත්වාගෙන යා යුතුය. එබැවින් මාසිකව සියළුම දායක මුදල් බැංකු සමිතියට යැවිය යුතු අතර, වන්දි ප්‍රතිලාභ ගෙවීම දී ඇති මෙහෙයුම් උපදෙස් වලට අනුකූලව සිදුවිය යුතුය.

10.3 සමූහ සංරක්ෂණ දායකවීම, දි ඇති මෙහෙයුම් උපදෙස් නොවෙනස්ව වලංගු වේ.

11 ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ (Present documents)

11.1 ණය ඉල්ලුම් පත්‍රය (දැනට හඳුන්වාදී ඇති ඉල්ලුම් පත්‍රය)

11.2 ගිවිසුම හා ඇප ගිවිසිණාව (දැනට හඳුන්වාදී ඇති ආකෘතිය)

12 ව්‍යාපෘතිය හා ණය මුදල අනුමත කිරීම හා ණය මුදල මුදා හැරීම (Project approve & disbursement)

12.1 සුදුසුකම් ලත් ණයකරුවන් විසින්, නිසි පරිදි සකස් කර නිර්දේශ සහිතව ඉදිරිපත් කරන ණය අයදුම්පත බැංකුව භාරගනු ලැබේ.

12.2 ණය ඉල්ලීම් බැංකුව විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයකින් පසු ව්‍යාපෘතියේ ශක්‍යතාවය පරීක්ෂා කිරීම සිදු කළ යුතුය.

12.3 සමෘද්ධි බැංකුව විසින් සුදුසුකම් සහිත ණය ඉල්ලීම් සඳහා ව්‍යාපෘති අධ්‍යයනයක් කිරීම සඳහා බැංකු සමිතියට ඉදිරිපත් කළ යුතුය.

12.4 බැංකු සමිති කළමනාකරු හා ව්‍යාපෘති කළමනාකරු විසින් ශක්‍යතා අධ්‍යයනයන් සිදු කර ව්‍යාපෘතියේ ශක්‍යතාවය හා ණය මුදලෙහි ප්‍රමාණය, ණය මුදල යොදන කාරණාවන් පිළිබඳ යෝජනා හා නිර්දේශ බැංකුව වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

12.5 බැංකු විසින්, බැංකු සමිතිය මගින්, ශක්‍යතාවය කරන ලද ව්‍යාපෘතිවලට අදාළ ණය ඉල්ලීම පාලක මණ්ඩලයට ඉදිරිපත් කර, අනුමැතිය ලබාගත යුතුය.

13 ණය මුදල් නිදහස් කිරීම හා අයකර ගැනීම (Disbursement & Recovery)

13.1 ණය මුදල් නිදහස් කිරීම

ලැබිය යුතු - “සමෘද්ධි ධනාභිමානි” ණය ගිණුම - හර

සාමාජික තැන්පත් - බැර

(ලැබිය යුතු - “සමෘද්ධි ධනාභිමානි” ණය ගිණුම සඳහා කේත අංක 3123 යටතේ පොදු ලෙජරයේ ගිණුමක් ආරම්භ කළ යුතුය.)

13.2 අනුමත කරන ණය මුදල, එකවර හෝ කොටස් වශයෙන් ව්‍යාපෘතියේ ස්වාභාවය, ක්‍රියාකාරිත්වය මත නිදහස් කළ හැක. තවද ගිණුම් හිමියාගේ ඉල්ලීම පරිදි ආයතනයකට වෙක්පතකින් ලබාදීමට ඉඩදෙනු ලැබේ.

13.3 මාසිකව ණය වාරිකය හා පොලිය අයකර ගැනීම

සාමාජික තැන්පත් ගිණුම - හර

ලැබිය යුතු - “සමෘද්ධි ධනාභිමානි” ණය ගිණුම - බැර (ණය වාරිකය)

ලද පොළී - දුන් ණය ගිණුම - බැර (පොළී ආදායම හා ප්‍රමාද ගාස්තුව)

13.4 මෙම ණය වැඩසටහන යටතේ උසස් ශක්‍යතාවයක් ඇති ව්‍යාපෘති සඳහා පමණක් ණය මුදල් ලබාදෙන අතරම පැහැර හැරීම/ කල්පසු වීම ශුන්‍ය බවත්, නමුත් විශේෂ තත්ත්වයක් මත ණය පැහැර හැරීමක් සිදු වූ විටක පහත ගිණුම් සටහන් තැබීමට ඉඩ ඇත.

බොල් ණය ගිණුම - - “සමෘද්ධි ධනාභිමානි” - හර (කේත අංකය.3223)

ලැබිය යුතු - - “සමෘද්ධි ධනාභිමානි” ණය ගිණුම - බැර

(අනිකුත් සටහන් දැනටමත් දී ඇති උපදෙස් පරිදි පොදු ලෙජරයේ තැබීමට කටයුතු කළ යුතුය.)

